

-----**(සමාගමේ නම)**-----
හිමිකම් අයදුම්පත සහ ප්‍රකාශය
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය

නිල හැඳුනුම් අංකය:
 (කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණි.)

සෑම තැන්පතුකරුවෙකු/කාර්යක ම හිමිකම් අයදුම් පතෙහි හවුල් ගිණුම්ද ඇතුළුව නමා සතු සියළුම ගිණුම් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම සෑම තැන්පතුකරුවෙකු/කාර්යක ම (හවුල් තැන්පතු හිමියන් ද ඇතුළත්ව) වෙන වෙන ම හිමිකම් අයදුම්පතක් බැගින් ඉදිරිපත් කළ යුතු වේ. මෙම අයදුම්පත සම්පූර්ණ කිරීමේදී මෙහි අවසානයට දක්වා ඇති උපදෙස් පිළිපදින්න.

1. තැන්පතුකරු/කාර්යගේ තොරතුරු:

- (අ) සම්පූර්ණ නම :
- (ආ) හැඳුනුම්පත් අංක : (කරුණාකර උපදෙස් අංක 1, 4.1 සහ 4.4 බලන්න.)
- (i) ජාතික හැඳුනුම්පත් අංකය/ව්‍යාපාර ලියාපදිංචි අංකය :
- (ii) විදේශ ගමන් බලපත්‍ර අංකය:(iii) රියදුරු බලපත් අංකය:
- (ඇ) වර්තමාන ලිපිනය :
- (ඈ) දුරකථනය: (ස්ථාවර දුරකථනය).....(ජංගම දුරකථනය)
- (ඉ) විද්‍යුත් තැපෑල.....

2. තැන්පතුකරු/කාර්යගේ බැංකු ගිණුම් තොරතුරු (වන්දි මුදල් බැර කිරීම සඳහා) : (කරුණාකර උපදෙස් අංක 4.3 බලන්න.)

- (අ) ගිණුම් හිමියාගේ නම :
- (ආ) බැංකුවේ නම : (ඇ) ගිණුම් අංකය :
- (ඈ) ගිණුම පවත්නා බැංකු ගාබාව :

3. සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී හි 2018.03.05 දිනට සහ ද ස්ටැන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් හි 2018.07.25 දිනට තැන්පතු පිළිබඳ තොරතුරු: (එකිනෙක තැන්පතුවලට අදාළ තොරතුරු වෙන වෙන ම සැපයිය යුතුය. අමතර තොරතුරු සඳහන් කිරීමට ඇත්නම් ඒ සඳහා වෙන ම පත්‍රිකාවක් භාවිතා කරන්න. කරුණාකර උපදෙස් අංක 3 සහ 4.2 බලන්න.)

ගිණුම්/තැන්පතු සහතික අංකය	කාණ්ඩ අංකය	තැන්පතු වර්ගය ඉතුරුම්/ස්ථාවර (තනි පුද්ගල/හවුල්)	තැන්පතු වටිනාකම (රුපියල්)

4. සෙනට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී වෙත 2018.03.05 දිනට සහ ද ස්ටැන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆැක්ටරිස් ලිමිටඩ් වෙත 2018.07.25 දිනට නොපියවූ ණය පිළිබඳ තොරතුරු (නොපියවූ එකිනෙක ණයට අදාළ තොරතුරු වෙත වෙන වෙන ම සැපයිය යුතුය. අමතර තොරතුරු සඳහන් කිරීමට ඇත්නම් ඒ සඳහා වෙන ම පත්‍රිකාවක් භාවිතා කරන්න. කරුණාකර උපදෙස් අංක 4.5 බලන්න.)

- (අ) ප්‍රදානය කරන ලද ණය මුදල: රු..... (ආ) පොලී අනුපාතිකය:%
- (ඇ) ණය මුදලේ කාලසීමාව: (ඈ) ණය මුදල ප්‍රදානය කරන ලද දිනය:
- (ඉ) වාරිකයක වටිනාකම: රු..... (ඊ) වාරික ගෙවූ අවසාන දිනය:
- (උ) වාරිකය ගෙවන ආකාරය (දෛනික, සතිපතා, මාසික) :
- (ඌ) මුල් ණය මුදලේ නොපියවූ වටිනාකම: රු.....
- (එ) සම්පූර්ණ ණය මුදලේ නොපියවූ වටිනාකම: රු (ඵ) සුරැකුම් වර්ගය :

5. ප්‍රකාශය: (කරුණාකර උපදෙස් අංක 2 බලන්න.)

(ලිපිනය)හි පදිංචි (තැන්පත්කරු/කාරියගේ හෝ නීත්‍යනුකූල හිමිකම්පාත්තාගේ නම) වන මම (තැන්පත්කරු/කාරියගේ නම) වෙනුවෙන් මෙම හිමිකම් අයදුම්පත ඉදිරිපත් කරන බවත්, ඉහත කී තැන්පත්වෙත් කිසිදු කොටසක් ලබා නොගත් බවත්, ඉහත තැන්පතු මුදල හෝ ඉන් කොටසක් පිටසන් කිරීමක් හෝ පැවරීමක් නොකළ බවත්, උක්ත ආයතනය වෙත මෙහි සඳහන් නොකළ කිසියම් වූ නොපියවූ ණය ශේෂයක් නොමැති බවත් මෙයින් ප්‍රකාශ කරමි. තවද මෙහි සඳහන් සියලු ප්‍රකාශ සත්‍ය හා නිවැරදි බවට ද ප්‍රකාශ කරමි.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ කරන ගෙවීමකට අදාළව මගේ තැන්පතු සම්බන්ධයෙන් පොලී මුදලක්, අලාභයක්, පිරිවැයක්, ගෙවීමක් වැනි තුන්වන පාර්ශ්වයක් විසින් කරන යම් ඉල්ලීමක් හෝ හිමිකම්පෑමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ එහි කිසිදු සේවා නියුක්තිකයෙකු, නිලධාරියෙකු, එහි නියෝජිතයෙකු, ඒජන්තවරයෙකු කිසිදු වගකීමකට නොබැඳෙන බවට ද තැන්පතුකරු/කාරිය සහ හිමිකම් ලාභියා වන මම මෙහි ලා එකඟ වෙමි.

අත්සන:

ඉහත ප්‍රකාශය කියවා දීමෙන් අනතුරුව, හිමිකම් ලාභියා විසින් වටහා ගත් බව ප්‍රකාශ කර, 20..... මස.....දිනහිදී මා ඉදිරියේදී අත්සන් තබන ලදී.

අත්සන:

.....
(දිවුරුම් කොමසාරිස්/සාම විනිසුරු)

නිල මුද්‍රාව:
ලිපිනය:
දිනය:

හිමිකම් අයදුම්පත පිරවීමට උපදෙස්

1. හැඳුනුම්පත් පිළිබඳ තොරතුරු සඳහන් කිරීමේදී පහත සඳහන් උපදෙස් අදාළ වේ:
 - 1.1. තනි පුද්ගල ගිණුම් සම්බන්ධයෙන් ජාතික හැඳුනුම්පත (ජා.හැ.)/විදේශ ගමන් බලපත්‍රය/ රියදුරු බලපත්‍රය;
 - 1.2. බද්ධ ගිණුම් සම්බන්ධයෙන් එක් එක් ගිණුම් හිමියාගේ, ජා. හැ./විදේශ ගමන් බලපත්‍රය/ රියදුරු බලපත්‍රය;
 - 1.3. ළමා ගිණුම් සම්බන්ධයෙන් භාරකරුගේ, ජා.හැ./විදේශ ගමන් බලපත්‍රය/ රියදුරු බලපත්‍රය සහ ළමයාගේ උප්පැන්න සහතිකය;
 - 1.4. තනි පුද්ගල ව්‍යාපාර, ලියාපදිංචි නොකළ සමිති, සමාජ, හවුල් ව්‍යාපාර හෝ වෙනත් ලියාපදිංචි නොකළ ඒකක සම්බන්ධයෙන් බලයලත් නිලධාරීන්ගේ/ හවුල්කරුවන්ගේ, ජා.හැ./විදේශ ගමන් බලපත්‍ර/ රියදුරු බලපත්‍ර;
 - 1.5. සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ සමාගම් සම්බන්ධයෙන් ලියාපදිංචි අංකය, පත්‍රිකා අංක 20 (අධ්‍යක්ෂවරුන්, ලේකම්, අධ්‍යක්ෂවරුන් විස්තර වෙනස් වීමේදී අදාළ වන) සහ සමාගමේ වෙනස්වීම් සම්බන්ධයෙන් අදාළ වන වෙනත් ලියවිලි;
 - 1.6. ප්‍රාදේශීය/පළාත් පාලන ආයතන යටතේ ලියාපදිංචි ආයතන සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය/පළාත් පාලන ආයතන මගින් නිකුත් කළ ලියාපදිංචි අංකය සැපයිය යුතුය.

2. අදාළ තැන්පතුකරු/කාරිය (හවුල් ගිණුම් හිමියන් ද ඇතුළත්ව) විසින් ම හිමිකම් අයදුම්පත් ඉදිරිපත් කරන විට, අයදුම්පතෙහි, ප්‍රකාශය කොටසෙහි තැන්පතුකරු/කාරියගේ හෝ නීත්‍යනුකූල හිමිකම්පාත්තාගේ නම ඇතුළත් කිරීමට සහ තැන්පතුකරු/කාරියගේ නම ඇතුළත් කිරීමට වශයෙන් ඇති හිස් තැන් දෙකෙහි ම ඔහුගේ/ඇගේ නම ඇතුළත් කළ යුතු ය.

3. ස්ථාවර තැන්පතුවක් සම්බන්ධයෙන් වන විට තැන්පතුවේ වටිනාකම ලෙස තැන්පතුව අවසාන වරට අලුත් කිරීමෙන් පසු අදාළ වන අගය සඳහන් කළ යුතු අතර අලුත් කිරීමක් සිදු වී නැති නම් ස්ථාවර තැන්පතු සහතිකයේ මුහුණත් වටිනාකම සඳහන් කරන්න

4. අවශ්‍ය ලියවිලි පහත සඳහන් ආකාරයට අදාළ පරිදි අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.
 - 4.1. සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී සහ ද ස්ටැන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆැසිනෑන්ස් ලිමිටඩ් සමාගම් වල ගිණුම්/ තැන්පතු ආරම්භ කිරීමේදී භාවිතා කළ අදාළ හැඳුනුම්පත්වල සහතික කළ ඡායා පිටපත්. (අදාළ හැඳුනුම්පත් පිටපත් නීතිඥවරයෙකු, ප්‍රසිද්ධ නොතාර්ස්වරයෙකු, දිවුරුම් කොමසාරිස්වරයෙකු හෝ සාම විනිසුරුවරයෙකු විසින් සහතික කළ යුතු ය.)
 - 4.2. හිමිකම් කියනු ලබන මුදල නියමිත ලේඛනමය සාක්ෂි මගින් තහවුරු විය යුතු ය. එබැවින් හිමිකම් අයදුම්පත් සමඟ පහත දැක්වෙන ලේඛන ඉදිරිපත් කළ යුතු ය.
ස්ථාවර තැන්පතු සඳහා - සියලුම ස්ථාවර තැන්පතු සහතිකවල මුල් පිටපත් සමඟ ආසන්නතම අලුත් කිරීමේ සහතික පත්‍ර
ඉතුරුම් ගිණුම් සඳහා - සියලුම ඉතුරුම් පාස් පොත්වල මුල් පිටපත්
තැන්පතු සහතික සඳහා - සියලුම තැන්පතු සහතිකවල මුල් පිටපත්
 - 4.3. තැන්පතුකරුවන්/ කාරියන්ගේ බැංකු ගිණුම් තොරතුරු තහවුරු කිරීම සඳහා පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතු ය.
ඉතුරුම් ගිණුමක් නම් - ගිණුම් හිමියාගේ තොරතුරු ඇතුළත් ඉතුරුම් පාස් පොතේ මුල් පිටුවේ පිටපතක්.
ජංගම ගිණුමක් නම් - ආසන්නතම මාසයේ ගිණුම් ප්‍රකාශනයේ පිටපතක්

- 4.4. තැන්පතුකරු/කාරියගේ නම සහ හැඳුනුම්පත් අංකය, සෙත්ටුල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී සහ ද ස්ටැන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆයින්ෂියල් ලිමිටඩ් සමාගම් තැන්පතු සහතික/පාස් පොත්වල සඳහන් නම සහ ගිණුම් ඇරඹීම සඳහා භාවිතා කළ හැඳුනුම්පත් (ජා.හැ., විදේශ ගමන් බලපත්‍ර හෝ රියදුරු බලපත්) අංකය සමග නොසැසඳේ නම් අදාළ වෙනස්කම පැහැදිලි කරමින් සහ නියම තැන්පතුකරු/කාරිය තමා වන බවට සහතික කරමින් දිවුරුම් කොමසාරිස්වරයෙකු හෝ සාම විනිසුරුවරයෙකු ඉදිරියේ අත්සන් තබන ලද නිසියාකාරයේ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු ය.
- 4.5. සෙත්ටුල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී සහ ද ස්ටැන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆයින්ෂියල් ලිමිටඩ් සමාගම් වෙතින් ලබා ගත් ණය හෝ වෙනත් ගෙවීම් සම්බන්ධයෙන්-එවැනි ගෙවීම් තහවුරු කළ හැකි සියලුම ලියවිලි.